

### ලොග් පොත් භාවිතය පිළිබඳ කොන්දේසි

- i. මසුන් ඇල්ලීම පිළිබඳ දත්ත රැස් කිරීමේ නියෝග 2014 අනුව සියළුම ධීවර යාත්‍රා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලොග් සටහන් පොතක් ලබාගත යුතුය.
- ii. යාත්‍රාව මෙහෙයුම් වර්ග එකකට වඩා සිදු කරන විට ඒ සෑම මෙහෙයුම් වර්ගයක් සඳහාම වෙන වෙනම ලොග් සටහන් පොත් ලබාගත යුතුය.
- iii. මසුන් ඇල්ලීම පිළිබඳ දත්ත රැස් කිරීමේ නියෝග 2014 ප්‍රාකාරව ධීවර යාත්‍රාවේ නියමුවා විසින් එක් එක් මසුන් ඇල්ලීමේ වාරයකට අදාළව, අල්ලන ලද මසුන් පිළිබඳ ලොග් සටහන් පොතෙහි වාර්තා කළ යුතුය.
- iv. එසේ යාවත්කාලීන කර ඇති ලොග් පොත බෝට්ටුවේ තබා ගත යුතු අතර, බලයලත් නිලධාරියකු ඉල්ලා සිටින විට ඉදිරිපත් කළ යුතු ය.
- v. නියමුවා විසින් බෝට්ටුව ධීවර වරායෙන් පිටවීමට පෙර සහ වරායට පැමිණ මසුන් ගොඩබෑමට පෙර බලයලත් ධීවර නිලධාරී වෙත ලොග් සටහන් පොත ඉදිරිපත් කර සහතික කර ගත යුතුය.
- vi. නියමුවා විසින් වෙනත් වෙරළබඩ රාජ්‍යයක අනන්‍ය ආර්ථික කලාපයේ ධීවර කටයුතු සඳහා එම රාජ්‍යය විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් ලබා ඇත්නම් මිස එම ජල තීරයේ ධීවර මෙහෙයුම් සඳහා බෝට්ටුව නොයෙදිය යුතු ය.
- vii. මුහුදු ක්ෂීරපායීන් (තල්මසුන්, බොල්පින්, මුහුදු උරන් වැනි), කැස්බෑවන්, කස මෝරා, පොල්කොල මෝරා, මිණිමුතු මෝරා, අඟ මසුවා, අලිමඩුවා විශේෂයන් සහ මුහුදු පක්ෂීන් සහ යටි හනුව සිට වරලෙහි දෙබෙදුම දක්වා දිග සෙ.මී. 60 ට අඩු සප්පරා, කොප්පරා හෝ තලපත් මසුන්/මත්ස්‍ය කොටස් ඇල්ලීම, ගොඩබෑම, ප්‍රවාහනය, වෙනත් බෝට්ටුවකට මාරුකිරීම, ලබාගැනීම සන්නකයේ තබා ගැනීම තහනම් වන අතර අහඹු ලෙස හසුවන එම මසුන් ලබා දී ඇති මාර්ගෝපදේශ වලට අනුව අවම හානියකින් ජීවී තත්වයෙන් මුදා හැරිය යුතු වන අතර තොරතුරු ලොග් පොතෙහි සටහන් කළ යුතුය.
- viii. මෙහෙයුම් සඳහා යොදා ගන්නා කරමල් දැල් වල උපරිම දිග කි.මී. 2.5 ට අඩුවිය යුතු ය.
- ix. අනවසර ධීවර ආම්පන්න බෝට්ටුවේ රැගෙන යාම නොකළ යුතු ය.
- x. මහ මුහුදේ අල්ලනු ලැබූ මත්ස්‍ය අස්වැන්න වෙනත් රටක වරායන්හි දී ගොඩබෑම හෝ මුහුදේදී හෝ වරායකදී වෙනත් බෝට්ටුවකට මාරු කිරීම නොකළ යුතු වන අතර ශ්‍රී ලංකාවේ වරායන් තුළ පමණක් ගොඩබෑම සිදුකළ යුතු වේ.
- xi. පිටු ගැලවීම, ඉරා ඉවත් කිරීම නොකළ යුතුය. පැහැදිලිව සටහන් තැබිය යුතුය.
- xii. වැරදෙන පිටු ඉවත් නොකර තනි ඉරකින් කපා දැමිය යුතුය.
- xiii. ධීවර මෙහෙයුම් සිදු නොකරන දින වලදී ද දහවල් 12ට (noon position) යාත්‍රාව තිබෙන ස්ථානයට අදාළව අක්ෂාංශ දේශාන්ශ එම දිනයද ඇතුළුව සටහන් කළ යුතුය.
- xiv. මුහුදේදී නැතිවන ධීවර ආම්පන්න පිළිබඳ සටහන් ලොග් සටහන් පොතේ අදාළ පිටුවේ සටහන් තැබීම කළ යුතුය.

### **Conditions for using logbooks**

- i. Every fishing vessel must have a log book issued by the Department of Fisheries and Aquatic Resources in accordance with the Fishing Data Collection Regulation of 2014.
- ii. If the vessel performs more than one type of operations, distinct logbooks must to be obtained for each kind of fishery.
- iii. As per the 2014 Catch Data Collection Regulations, the fishing vessel's skipper is required to record the catch in the logbook for every fishing activity.
- iv. The updated logbook must be kept on board the boat and produced upon request by an authorized officer.
- v. Before the boat departs the fishing harbor and before the fish landing, the skipper is required to show and authenticate the log book to the authorized fishery officer.
- vi. The skipper of the boat must possess a valid license issued by the other coastal state for fishing activities in the exclusive economic zone in order to conduct fishing operations in that state's waters.
- vii. A length of 1 cm measures the distance from the underside of the hump to the bifurcation of the fin in marine mammals (e.g., Whales, Dolphins, and Dugong), Turtles, Thresher sharks, Oceanic whitetip sharks, Whale sharks, Mobula spp, Manta spp, and seabirds. It is forbidden to catch, land, transport, transfer to another boat, or obtain possession of Sword fish, Marlin, or Sail fish or fish parts under the age of sixty. Any fish that are unintentionally caught must be released in a live state with the least amount of damage possible in accordance with the guidelines provided, and the information must be entered into the log book.
- viii. Gill nets used for operations have a maximum length of KM. Less than 2.5 is the desired value.
- ix. Unauthorized fishing gear should not be carried on board.
- x. The harvest of fish harvested from the high seas should only be landed in Sri Lankan ports; it should not be transferred to another boat at sea or in a port abroad.
- xi. Pages should not be ripped or torn. Must be clearly noted.
- xii. The latitude coordinates of the vessel's position at noon (the noon position) must be recorded on days when fishing operations are not conducted.
- xiii. Notes about lost fishing gear at sea must be entered in the logbook on the appropriate page.

මෙම කොන්දේසි 2014.09.01 දිනැති අංක 1878/12 දරන හා 2015.12.14 දිනැති අංක 1945/6 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද පිළිවෙළින් 2014 අංක 01 දරන මහ මුහුදේ ධීවර මෙහෙයුම් නියෝග හා සංශෝධිත මහ මුහුදේ ධීවර මෙහෙයුම් නියෝගවල සවිස්තරාත්මක දක්වා ඇත.

These requirements are explained in full in Extraordinary Gazette No. 01 of 2014's High Seas Fishing Operations Orders No. 01 of 2014 and Revised High Seas Fishing Operations Orders No. 1878/12, dated 01.09.2014, and No. 1945/6, dated 14.12.2015, respectively.